



University of Ruhuna
Faculty of Graduate Studies
Master of Arts in Economic 2016/2017

The University of Ruhuna is calling applications from suitably qualified candidates for the 2016/2017 batch of the 'Master of Arts in Economics' programme.

Entry Requirements:

- I. Bachelors degree from a recognized university including 30 credits in the relevant field.
- II. Bachelors degree from a recognized university & experience in the relevant field as acceptable to the Senate.
- III. Other qualifications in the relevant subject area equal to above I or II and acceptable to the Senate.
- IV. Completion of NVQL- Level 7 with experience or qualification in the relevant field as acceptable to the Senate.

Nature of the Course:

This is a programme with two semesters (one year) and it is designed in line with the 'Sri Lanka Qualification Framework'.

Lectures will be conducted in weekends and government holidays.

The course can be followed either in Sinhala medium or in English medium.

The course will be conducted in Sinhala and English separately (two separate groups in the same batch)

Course fee: Rs: 74,000/= (Can be paid in two installment within the first 03 months of the programme)

Applications

Application forms and other necessary information can be obtained from the Assistant Registrar, Faculty of Graduate studies, University of Ruhuna by handing over or sending a bank draft for Rs.1000/= drawn in favour of the Ac. No 032100160036374 of the People's Bank, Uyanwatta Branch, Matara. The closing date for the submission of applications is 07th December 2016.

Registrar
09.11.2016



රුහුණ විශ්වවිද්‍යාලය
පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය
ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති (M.A.) උපාධි පාඨමාලාව සඳහා
අයදුම්පත් කැඳවීම- 2016/2017

රුහුණ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය මගින් පවත්වාගෙන යන ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති (M.A.) උපාධි පාඨමාලාවේ 2016/2017 කණ්ඩායම සඳහා සුදුසුකම්ලත් අපේක්ෂකයන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

ලියාපදිංචි වීම සඳහා අවශ්‍ය සුදුසුකම් :

- I. ආර්ථික විද්‍යාව ක්ෂේත්‍රයෙන් අවම වශයෙන් අර්ඪ 30 ඇතුළත්ව පිළිගත් විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලබා තිබීම, හෝ
- II. පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධියක් හා අදාළ ක්ෂේත්‍රයේ ප්‍රමාණවත් පළපුරුද්දක් තිබීම හෝ
- III. ඉහත I හෝ II ට සමකල හැකි සහ විශ්වවිද්‍යාලයේ සනාතන සභාවට පිළිගත හැකි වෙනත් සුදුසුකමක් තිබීම හෝ
- IV. අදාළ ක්ෂේත්‍රයේ ප්‍රමාණවත් පළපුරුද්දක් හෝ සුදුසුකම් සහිතව NVQL-7 මට්ටම සමත්ව තිබීම.

පාඨමාලාවේ ස්වභාවය :

ඉගැන්වීම් මාධ්‍යය - සිංහල මාධ්‍යයන් හෝ ඉංග්‍රීසි මාධ්‍යයන් හැදෑරීම සඳහා ඉල්ලුම්පත් යොමු කල හැකිය.

කාලසීමාව - අධ්‍යයන වර්ෂ එකක් හෙවත් සමාසික දෙකකි.

පාඨමාලා ගාස්තුව = රු. 74,000/= (එකවර ගෙවිය නොහැකි නම් මාස 03 ඇතුළත වාරික 2ක් වශයෙන් ගෙවා නිමකල හැකිය)

අයදුම්පත් ලබාගැනීම :

අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2015 දෙසැම්බර් 07 වේ. අයදුම්පත් ලබා ගැනීම සඳහා රු.1000/= ක මුදලක් මහජන බැංකුවේ මාතර, උයන්වත්ත ශාඛාවේ අංක 032100160036374 දරණ ගිණුමට බැරවන පරිදි ඕනෑම මහජන බැංකු ශාඛාවකට ගෙවා ලබාගත් ලදුපතෙහි පිටුපස තම නම සහ ලිපිනය සමඟ ඉල්ලුම් කරන පාඨමාලාව පැහැදිලිව සඳහන් කර ඉදිරිපත් කළ යුතුවේ. අයදුම්පත පැමිණ ලබා ගන්නේ නම් රුහුණ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයට සතියේ දිනයන්හි පැමිණ ලබාගත හැකිය. තැපැල් මගින් අයදුම්පත් ලබා ගන්නේ නම්, නම සහ ලිපිනය ලියූ රු. 40/= ක් වටිනා මුද්දර ඇලවු 9x4 ප්‍රමාණයේ ලියුම් කවරයක් සමඟ පෙර කී රු.1000/= ක මුදලක් ගෙවා ලබාලත් ලදුපත “සහකාර ලේඛකාධිකාරී, පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය, රුහුණ විශ්වවිද්‍යාලය, වැල්ලමඩම, මාතර” යන ලිපිනයට එවිය යුතුය. ලිපිකවරයේ වම්පස ඉහළ ඉල්ලුම් කරන පශ්චාත් උපාධි පාඨමාලාවේ නම සඳහන් කළ යුතුය.

මේ සඳහා වැඩි විස්තර 041-2222681/2 දිගුව 2160/2170 අමතා සතියේ වැඩ කරන දිනයන්හි කාර්යාල වේලාවන් තුළදී ලබාගත හැකිය. නියමිත දිනට පසුව අයදුම්පත් සඳහා කෙරෙන ඉල්ලීම් ද, අසම්පූර්ණ හා නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් ද, ප්‍රතික්ෂේප කරනු ලැබේ.

ලේඛකාධිකාරී
 රුහුණ විශ්වවිද්‍යාලය
 09.11.2016

